



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

2025 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස තුනක කාලච්ඡේදය සඳහා

AAA

ආදායම් ප්‍රකාශය				
	බැංකුව		සමුහය	
	2025 රු. '000	2024 රු. '000	2025 රු. '000	2024 රු. '000
මාර්තු 31 දිනෙන් අවසන් වන මාස තුන සඳහා				
මුළු ආදායම	50,278,755	54,177,551	51,506,456	55,812,403
පොලී ආදායම	49,001,773	53,092,321	50,098,536	54,365,392
පොලී වියදම	(28,741,239)	(39,051,396)	(29,350,915)	(39,737,365)
මුද්ධි පොලී ආදායම	20,260,534	14,040,925	20,747,621	14,628,027
ගාස්තු සහ කොමිස් ආදායම	575,982	432,283	576,434	434,802
ගාස්තු සහ කොමිස් වියදම	(80,428)	(65,619)	(80,495)	(65,705)
මුද්ධි ගාස්තු සහ කොමිස් ආදායම	495,554	366,664	495,939	369,097
වෙළඳාම් කටයුතුවලින් ලද මුද්ධි ලාභය / (අලාභය)	242,934	433,634	363,950	792,495
සාධාරණ අගයට ගැනී කළ මූල්‍ය වත්කම් / වගකීම් මත මුද්ධි ලාභ / (අලාභ)	-	-	-	-
ක්‍රමානුකූල අගයට ඇති මූල්‍ය වත්කම් වල හදුනාගැනීම අත්හැරීමෙන් ලත් මුද්ධි ලාභය / (අලාභය)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මගින් ලද මූල්‍ය වත්කම්වල හදුනාගැනීම අත්හැරීමෙන් ලත් මුද්ධි ලාභය / (අලාභය)	506,156	284,505	506,156	284,505
වෙනත් මෙහෙයුම් ආදායම් (මුද්ධි)	(48,090)	(65,192)	(38,620)	(64,791)
මුළු මෙහෙයුම් ආදායම	21,457,088	15,060,536	22,075,046	16,009,333
ගාස්තුවල වියදම	1,569,340	270,628	1,575,881	271,255
මුද්ධි මෙහෙයුම් ආදායම	23,026,428	15,331,164	23,650,927	16,280,588
සේවක මණ්ඩල වියදම්	(5,100,055)	(5,178,439)	(5,146,163)	(5,263,940)
ක්ෂය වීම් සහ ක්‍රමානුකූල වීම්	(588,818)	(391,794)	(592,773)	(395,436)
වෙනත් වියදම්	(1,678,316)	(1,688,119)	(1,720,199)	(1,722,310)
එකතු කළ අගය මත මුද්ධි සමාජ ආරක්ෂණ දායක මුද්ධි වලට පෙර මෙහෙයුම් ලාභය / (අලාභය)	15,659,239	8,072,812	16,191,792	8,898,902
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත මුද්ධි	(3,065,330)	(1,961,204)	(3,151,006)	(2,101,947)
මූල්‍ය සේවා මත සමාජ ආරක්ෂණ දායක මුද්ධි	(425,740)	(272,389)	(437,640)	(291,321)
එකතු කළ අගය මත මුද්ධි සමාජ ආරක්ෂණ දායක මුද්ධි වලට පසු මෙහෙයුම් ලාභය / (අලාභය)	12,168,169	5,839,219	12,603,146	6,505,634
ආශ්‍රිත සමාගම් වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
මුද්ධිවලට පෙර ලාභය / (අලාභය)	12,168,169	5,839,219	12,603,146	6,505,634
ආදායම් බදු වියදම්	(4,573,937)	(2,451,287)	(4,688,759)	(2,700,894)
කාලච්ඡේදයට අදාළ ලාභය / (අලාභය)	7,594,232	3,387,932	7,914,387	3,804,740
ලාභය බෙදී යන ආකාරය				
පාලක සමාගමේ හිමිකරුවන්ට	7,594,232	3,387,932	7,914,387	3,804,740
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-
සාමාන්‍ය කොටසකට ඉපයීම්				
සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම් - (රු.)	8.08	3.60	8.42	4.05
සාමාන්‍ය කොටසකට නඩු කළ ඉපයීම් - (රු.)	8.08	3.60	8.42	4.05

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය				
	බැංකුව		සමුහය	
	2025 රු. '000	2024 රු. '000	2025 රු. '000	2024 රු. '000
මාර්තු 31 දිනෙන් අවසන් වන මාස තුන සඳහා				
කාලච්ඡේදය සඳහා ලාභය (අලාභය)	7,594,232	3,387,932	7,914,387	3,804,740
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්				
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ විනිමය වෙනස්කම්	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් මුද්ධි ලාභ (අලාභ)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත වූ මුද්ධි ලාභ / (අලාභ)	-	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ	91,066	859,225	54,276	882,241
ආදායම් ප්‍රකාශයට මාරු කරන ලද ණය උපකරණවල ආයෝජනයෙන් ලද මුද්ධි ලාභ / (අලාභ)	(506,156)	(284,505)	(506,156)	(284,505)
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම	124,527	(172,416)	135,564	(179,321)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	(290,563)	402,304	(316,316)	418,415
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්				
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණ වල ආයෝජනයන්හි සාධාරණ අගයේ වෙනස්වීම්	(139,382)	188,904	(134,776)	212,081
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අරඳුනම ආදේශණය කිරීමේ සාධාරණ වෙනස්වීම්	-	-	-	-
සේවාධිකාර ප්‍රතිලාභ බැදීම් තුළින් ආගණනය	-	-	2,238	499
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම	-	-	(1,656)	(150)
සේවාධිකාර ප්‍රතිලාභ බැදීම් තුළින් ආගණනය (බදු පසු)	-	-	582	349
ප්‍රත්‍යාගණන අතීතත්වයේ වෙනස	-	-	-	-
ඉහත දක්වා ඇති අයිතමයේ විලම්බිත බදු බලපෑම	-	-	-	-
ප්‍රත්‍යාගණන අතීතත්වයේ වෙනස (බදු පසු)	-	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ලාභයෙන් හිමි කොටස	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	(139,382)	188,904	(134,194)	212,430
කාලච්ඡේදයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම් (බදු පසු)	(429,945)	591,208	(450,510)	630,845
කාලච්ඡේදයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	7,164,287	3,979,140	7,463,877	4,435,585
ලාභය බෙදී යන ආකාරය				
පාලක සමාගමේ හිමිකරුවන්ට	7,164,287	3,979,140	7,463,877	4,435,585
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-

පැහැදිලි කිරීම් සටහන

- 2024 වර්ෂය සඳහා වූ වාර්ෂික ගිණුම් ප්‍රකාශයට පත් කළ තුන් සිට ගණනය කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්හි වෙනසක් සිදු වී නොමැත.
- වඩාත් යෝග්‍ය ඉදිරිපත් කිරීමක් සඳහා තත්කාලීන වර්ෂයේ තොරතුරු සමග අවශ්‍ය ඕනෑම අවස්ථාවක සැසඳීමට ගැනී ලෙස සත්යන්ද්‍රාත්මක තොරතුරු නැවත වර්ගීකරණය කර ඇත.

3. හානිකරණ තක්සේරුව

තේවල හානිකරණ තක්සේරුව සිදුකර ඇත්තේ අනුමත සීමාව ඉක්මවා ඇති ගනු දෙනු කිරුවත් සඳහාය. සියලුම ආයතනික සේවාදායකයින් මවුන්ගේ ඓතිහාසික ගෙවීම් රටා, මවුන්ගේ ව්‍යාපාරික අංශයට ආර්ථික අවපාතයෙහි බලපෑම, අපේක්ෂිත ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීම, ආයතනයේ මූල්‍ය ශක්තිය, සහ වෙනත් පරිපූර්ණ සාධක මත පදනම්ව තනි තනිව තක්සේරු කර ඇත. තක්සේරුව මත පදනම්ව සමහර ණය ගැනුම්කරුවන් පළමු අදියර සිට දෙවන අදියර දක්වා ගෙන ගිය අතර සමහර ණය ගැනුම්කරුවන් අතීතයේ නියමිත තත්ත්වය නොතකා දෙවන අදියර සිට තුන්වන අදියර දක්වා (අපේක්ෂිත මුදල් ප්‍රවාහ හානිකරණය හේතුවෙන්) ගෙන යන ලදී.

තේවල ණය ගැනුම්කරුවන් සඳහා කළමා මට්ටමේ ගාතිය තක්සේරු කිරීම සිදු කරන ලදී. ව්‍යාපාර මෙහෙයුම් කටයුතු හා ඒවායේ කාර්යාධිකාරය සඳහා ආර්ථික ක්‍රියාකාරීත්වය කුමන ආකාරයකට බලපානවාද යන්න පිළිබඳව බැංකුව සලකා බලමින් නියාමනය කරයි. එහිදී රටේ දූතට පවතින ආර්ථික තත්ත්වය නිසා ණය හා අත්තිකාරම් මත සිදුවන ගැනී අලාභ අවම කරගැනීමට ආර්ථික සාධක වෙනස්වීම් අනුව ගැලපීම් සිදුකර ඇත.

හිමිකම් වෙනස් වීම් දක්වන ප්‍රකාශය - බැංකුව							
							රුපියල් දහස් වලින්
2024 මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	ප්‍රාග්‍යතනභාවය සංචිතය	වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත	රඳවාගත් ඉපැයුම්	වෙනත් සංචිත	මුළු හිමිකම්
	2024 ජනවාරි 01 වන දිනට ශේෂය	9,400,000	5,369,172	7,946,216	1,286,463	14,408,118	42,964,284
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්							
කාලච්ඡේදය සඳහා මුද්ධි ලාභය	-	-	-	-	3,387,932	-	3,387,932
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගෙවූ පසු)	-	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණවල සාධාරණ අගයේ මුද්ධි වෙනස් වීම්	-	-	-	402,304	-	-	402,304
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම් උපකරණවල සාධාරණ අගයේ මුද්ධි වෙනස් වීම්	-	-	-	188,904	-	-	188,904
ප්‍රත්‍යාගණන අතීරික්තයේ මුද්ධි වෙනස	-	-	-	-	-	-	-
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	-	-	-	591,208	3,387,932	-	3,979,140
හිමිකම්ව සෘජුවම ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු							
හිමිකම් නොදැකූ තුන්පසු සංචිතයට මාරු කිරීම	-	-	-	-	-	(62,428)	(62,428)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-	-	-	-
ජාතික රක්ෂණ හාර අරමුදලට දායකය	-	-	-	-	(33,879)	-	(33,879)
කාලච්ඡේදය තුළ මාරු කිරීම්	-	67,759	-	-	(67,759)	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	-	67,759	-	-	(101,638)	(62,428)	(96,307)
2024 මාර්තු 31 දිනට ශේෂය	9,400,000	5,436,931	7,946,216	1,877,671	17,694,412	42,901,856	85,257,086
2025 මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා	ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	ප්‍රාග්‍යතනභාවය සංචිතය	වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත	රඳවාගත් ඉපැයුම්	වෙනත් සංචිත	මුළු හිමිකම්
	2024 ජනවාරි 01 වන දිනට ශේෂය	9,400,000	5,694,877	7,946,216	4,213,302	28,462,305	43,125,915
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්							
කාලච්ඡේදය සඳහා මුද්ධි ලාභය	-	-	-	-	7,594,232	-	7,594,232
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගෙවූ පසු)	-	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණවල සාධාරණ අගයේ මුද්ධි වෙනස් වීම්	-	-	-	(290,563)	-	-	(290,563)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම් උපකරණවල සාධාරණ අගයේ මුද්ධි වෙනස් වීම්	-	-	-	(139,382)	-	-	(139,382)
ප්‍රත්‍යාගණන අතීරික්තයේ මුද්ධි වෙනස	-	-	-	-	-	-	-
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	-	-	-	(429,945)	7,594,232	-	7,164,287
හිමිකම්ව සෘජුවම ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු							
හිමිකම් නොදැකූ තුන්පසු සංචිතයට මාරු කිරීම	-	-	-	-	-	(32,916)	(32,916)
ඒකාබද්ධ අරමුදලට දායකය - ලාභාංශ / විශේෂ බදු	-	-	-	-	-	-	-
ජාතික රක්ෂණ හාර අරමුදලට දායකය	-	-	-	-	(75,942)	-	(75,942)
කාලච්ඡේදය තුළ මාරු කිරීම්	-	151,885	-	-	(151,885)	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු	-	151,885	-	-	(227,827)	(32,916)	(108,858)
2025 මාර්තු 31 දිනට ශේෂය	9,400,000	5,846,762	7,946,216	3,783,357	35,828,710	43,092,999	105,898,044

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
	31.03.2025 දිනට රු. '000	31.12.2024 දිනට රු. '000 (විගණනය කළ)	31.03.2025 දිනට රු. '000	31.12.2024 දිනට රු. '000 (විගණනය කළ)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්	10,036,338	8,358,742	10,099,998	8,544,416
මහ බැංකුව සමඟ ඇති ශේෂ	228,756	357,054	228,784	357,117
බැංකුවල ඇති තුන්පසු	15,845,243	14,794,637	15,845,243	14,794,637
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	24,783	9,131	25,152	54,892
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
සාධාරණ අගයට ගණනය කළ	32,871,627	21,086,781	76,506,832	46,749,528
සාධාරණ අගයට නම් කළ	-	-	-	-
ක්‍රමානුකූල පිරවිය මත මූල්‍ය වත්කම්				
ණය සහ අත්තිකාරම්	508,920,844	532,379,013	507,083,437	527,715,322
ණය සහ අතිකුත් උපකරණ	1,081,821,191	1,039,034,572	1,085,039,858	1,048,965,769
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	45,547,807	53,469,178	46,532,749	55,306,512
පාලිත සමාගම්වල ආයෝජනය	7,311,000	7,311,000	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	-	-	-	-
දේපල, පිරිසක හා උපකරණ	17,461,929	17,415,792	18,604,042	18,556,112
භාවිතයට අයිතිය ඇති වත්කම්	1,041,184	1,041,185	1,065,104	1,066,014
දේපල ආයෝජන	-	-	349,000	349,000
කීර්තිනාමය සහ අස්පාෂ්‍ය වත්කම්	2,813,228	2,183,860	2,814,138	2,185,087
විලම්භිත බදු වත්කම්	4,998,565	4,995,021	4,998,565	4,995,021
වෙනත් වත්කම්	50,156,794	50,002,248	50,274,871	50,127,502
මුළු වත්කම්	1,779,079,289	1,752,438,214	1,819,467,773	1,779,766,929
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	309,983	487,521	3,514,427	487,521
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	7,256	258,409	7,256	258,409
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-
ක්‍රමානුකූල පිරවිය මත මූල්‍ය වගකීම්				
තුන්පසකරුවන්ට ගෙවිය යුතු	1,564,358,921	1,556,270,863	1,564,765,509	1,556,681,918
ණය සුරකුම්පත් ගිණයන්ට ගෙවිය යුතු	-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	48,355,744	48,190,057	82,949,984	66,049,093
කල්බදු වගකීම්	1,295,270	1,281,561	1,327,276	1,314,177
නිකුත් කළ ණය සුරකුම්පත්	16,800,698	16,966,482	16,873,867	17,039,651
සේවාපාත ප්‍රතිලාභ බැඳීම්	18,175,081	17,489,868	18,189,219	17,597,407
ප්‍රවර්ධන බදු වගකීම්	6,030,165	3,648,729	6,300,794	4,054,844
විලම්භිත බදු වගකීම්	-	-	51,527	61,869
වෙනත් චෙක්කීරීම්	-	-	-	-
වෙනත් වගකීම්	17,848,127	9,002,109	11,298,100	9,387,245
පාලිත සමාගම්වලට ගෙවිය යුතු	-	-	-	-
මුළු වගකීම්	1,673,181,245	1,653,595,599	1,705,277,959	1,672,932,134
ගිණිකම්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය	9,400,000	9,400,000	9,400,000	9,400,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	5,846,762	5,694,877	5,968,766	5,810,742
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත	3,783,357	4,213,302	4,115,332	4,566,424
රඳවාගත් ඉපයුම්	35,828,710	28,462,305	41,403,478	33,771,814
වෙනත් සංචිත	51,039,215	51,072,131	53,302,238	53,285,815
අයිතිකරුවන්ගේ මුළු ගිණිකම	105,898,044	98,842,615	114,189,814	106,834,795
පාලනයට යටත් නොවන ගිණිකම්	-	-	-	-
මුළු ගිණිකම්	105,898,044	98,842,615	114,189,814	106,834,795
මුළු ගිණිකම් සහ වගකීම්	1,779,079,289	1,752,438,214	1,819,467,773	1,779,766,929
අසම්භාව්‍ය වගකීම් සහ බැඳුම්	15,457,182	15,042,447	15,465,490	15,050,755
භාෂිත තොරතුරු				
සේවක සංඛ්‍යාව	4,268	4,212		
ශාඛා සංඛ්‍යාව	262	262		
සටහන : භාහිරතරණයෙන් හා ක්‍ෂය කිරීමෙන් පසු ශුද්ධ අගයන් දක්වා ඇත.				



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

2025 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස තුනක කාලවිච්ඡේදය සඳහා

AAA

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - බැංකුව				
අ. බැංකුව - 2025.03.31 දිනට				
රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	10,036,338	-	-	10,036,338
මහ බැංකු සමග ඇති ශේෂ	228,756	-	-	228,756
බැංකුවල ඇති තැන්පතු	15,845,243	-	-	15,845,243
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	24,783	-	24,783
ණය සහ අත්තිකාරම්	508,920,844	-	-	508,920,844
ණය උපකරණ	1,081,821,191	30,607,370	40,118,356	1,152,546,917
හිමිකම් උපකරණ	-	2,264,257	5,429,451	7,693,708
මුළු මූල්‍ය වත්කම්	1,616,852,372	32,896,410	45,547,807	1,695,296,589

රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	309,983	-	309,983
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	7,256	7,256
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,564,358,921	-	1,564,358,921
ණය සෑරුකම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	48,355,744	-	48,355,744
නිකුත් කල ණය සෑරුකම්පත්	16,800,698	-	16,800,698
මුළු මූල්‍ය වගකීම්	1,629,825,346	7,256	1,629,832,602

ආ. බැංකුව - 2024-12-31 දිනට (විභණ්‍යනය කළ)

රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	8,358,742	-	-	8,358,742
මහ බැංකු සමග ඇති ශේෂ	357,054	-	-	357,054
බැංකුවල ඇති තැන්පතු	14,794,637	-	-	14,794,637
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	9,131	-	9,131
ණය සහ අත්තිකාරම්	532,379,013	-	-	532,379,013
ණය උපකරණ	1,039,034,572	20,874,049	47,900,345	1,107,808,966
හිමිකම් උපකරණ	-	212,732	5,568,833	5,781,565
මුළු මූල්‍ය වත්කම්	1,594,924,018	21,095,912	53,469,178	1,669,489,108

රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	487,521	-	487,521
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	258,409	258,409
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,556,270,863	-	1,556,270,863
ණය සෑරුකම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	48,190,057	-	48,190,057
නිකුත් කල ණය සෑරුකම්පත්	16,966,482	-	16,966,482
මුළු මූල්‍ය වගකීම්	1,621,914,923	258,409	1,622,173,332

රුපියල් දහස් වලින්	බැංකුව		සමූහය	
	2025.03.31 දිනට	2024.12.31 දිනට (විභණ්‍යනය කළ)	2025.03.31 දිනට	2024.12.31 දිනට (විභණ්‍යනය කළ)

නිලවුම් වශයෙන් දළ ණය සහ අත්තිකාරම්				
නිලවුම් වශයෙන් දේශීය මුදල් ඒකක				
ලැබිය යුතු කල් බදු වාරික හා තුලී පිට ගැනුම්	-	-	8,021	25,911
කාලීන ණය	370,957,894	380,863,516	372,469,590	382,389,974
උකස් ණය	124,416,548	119,692,775	124,416,577	119,692,803
අනෙකුත් ණය				
රජයට දුන් ණය	-	-	-	-
ප්‍රතිවකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සෑරුකම්පත්	20,829,009	40,930,913	18,547,671	35,762,112
ස්වභාවික මණ්ඩල ණය	16,515,658	16,307,926	16,814,075	16,648,714

උප එකතුව	532,719,109	557,795,130	532,255,934	554,519,514
-----------------	--------------------	--------------------	--------------------	--------------------

නිලවුම් වශයෙන් විදේශීය මුදල් ඒකක				
කාලීන ණය	3,551,428	3,518,569	3,551,428	3,518,569
දළ ණය සහ අත්තිකාරම්	536,270,537	561,313,699	535,807,362	558,038,083
අඩු කළා :				
අදියර 1 යටතේ සමුච්චිත හානිකරණය	(4,684,713)	(4,700,749)	(4,688,460)	(4,703,623)
අදියර 2 යටතේ සමුච්චිත හානිකරණය	(1,360,435)	(2,129,055)	(1,365,466)	(2,133,932)
අදියර 3 යටතේ සමුච්චිත හානිකරණය	(21,304,545)	(22,104,882)	(22,669,999)	(23,485,206)

ණය හා අත්තිකාරම් ශුද්ධ අගය	508,920,844	532,379,013	507,083,437	527,715,322
-----------------------------------	--------------------	--------------------	--------------------	--------------------

කාලවිච්ඡේදය තුළ හානිකරණයේ සංවලනය				
අදියර 1 යටතේ				
ආරම්භක ශේෂය	4,700,749	4,426,656	4,703,623	4,435,168
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	(16,036)	274,093	(15,163)	268,455

අවසාන ශේෂය	4,684,713	4,700,749	4,688,460	4,703,623
-------------------	------------------	------------------	------------------	------------------

අදියර 2 යටතේ				
ආරම්භක ශේෂය	2,129,055	3,501,809	2,133,932	3,525,267
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	(768,620)	(1,372,754)	(768,466)	(1,391,335)

අවසාන ශේෂය	1,360,435	2,129,055	1,365,466	2,133,932
-------------------	------------------	------------------	------------------	------------------

අදියර 3 යටතේ				
ආරම්භක ශේෂය	22,104,882	14,448,907	23,485,206	15,826,569
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	(791,434)	7,698,282	(799,004)	7,710,325
කාලවිච්ඡේදය තුළ කපාහැරීම්	(8,903)	(42,307)	(8,903)	(42,307)
වෙනත් සංවර්ධන	-	-	(7,300)	(9,381)

අවසාන ශේෂය	21,304,545	22,104,882	22,669,999	23,485,206
-------------------	-------------------	-------------------	-------------------	-------------------

මුළු හානිකරණය	27,349,693	28,934,686	28,723,925	30,322,761
----------------------	-------------------	-------------------	-------------------	-------------------

රුපියල් දහස් වලින්	බැංකුව		සමූහය	
	2025.03.31 දිනට	2024.12.31 දිනට (විභණ්‍යනය කළ)	2025.03.31 දිනට	2024.12.31 දිනට (විභණ්‍යනය කළ)
නිලවුම් වශයෙන් - දේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (රුංගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	306,822,012	296,756,417	306,912,630	296,848,996
ස්ථාවර තැන්පතු	1,231,161,805	1,233,892,594	1,231,477,775	1,234,211,070
උප එකතුව	1,537,983,817	1,530,649,011	1,538,390,405	1,531,060,066
නිලවුම් වශයෙන් - විදේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (රුංගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	6,377,384	5,788,396	6,377,384	5,788,396
ස්ථාවර තැන්පතු	19,997,720	19,833,456	19,997,720	19,833,456
උප එකතුව	26,375,104	25,621,852	26,375,104	25,621,852
එකතුව	1,564,358,921	1,556,270,863	1,564,765,509	1,556,681,918

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - සමූහය				
ඇ. සමූහය - 2025.03.31 දිනට				
රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	10,099,998	-	-	10,099,998
මහ බැංකු සමග ඇති ශේෂ	228,784	-	-	228,784
බැංකුවල ඇති තැන්පතු	15,845,243	-	-	15,845,243
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	25,152	-	25,152
ණය සහ අත්තිකාරම්	507,083,437	-	-	507,083,437
ණය උපකරණ	1,085,039,858	74,242,575	40,727,731	1,200,010,164
හිමිකම් උපකරණ	-	2,264,257	5,805,018	8,069,275
මුළු මූල්‍ය වත්කම්	1,618,297,320	76,531,984	46,532,749	1,741,362,053

රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	3,514,427	-	3,514,427
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	7,256	7,256
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,564,765,509	-	1,564,765,509
ණය සෑරුකම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	82,949,984	-	82,949,984
නිකුත් කළ ණය සෑරුකම්පත්	16,873,867	-	16,873,867
මුළු මූල්‍ය වගකීම්	1,668,103,787	7,256	1,668,111,043

ඈ. සමූහය - 2024-12-31 දිනට (විභණ්‍යනය කළ)

රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	8,544,416	-	-	8,544,416
මහ බැංකු සමග ඇති ශේෂ	357,117	-	-	357,117
බැංකුවල ඇති තැන්පතු	14,794,637	-	-	14,794,637
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	54,892	-	54,892
ණය සහ අත්තිකාරම්	527,715,322	-	-	527,715,322
ණය උපකරණ	1,048,965,769	46,536,796	49,366,765	1,144,869,330
හිමිකම් උපකරණ	-	212,732	5,939,747	6,152,479
මුළු මූල්‍ය වත්කම්	1,600,377,261	46,804,420	55,306,512	1,702,488,193

රුපියල් දහස් වලින්	මුළුමනේ සෑදූ පිරිවැය	මූල්‍ය අමාත්‍ය මණ්ඩල සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	487,521	-	487,521
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	258,409	258,409
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,556,681,918	-	1,556,681,918
ණය සෑරුකම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	66,049,093	-	66,049,093
නිකුත් කළ ණය සෑරුකම්පත්	17,039,651	-	17,039,651
මුළු මූල්‍ය වගකීම්	1,640,258,183	258,409	1,640,516,592

මුදල් ප්‍රවාහ ප්‍රකාශය				
	බැංකුව		සමූහය	
මාර්තු 31 දිනට අවසන් වන මාස සඳහා	2025 රු. '000	2024 රු. '000	2025 රු. '000	2024 රු. '000
මෙහෙයුම් කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහයන්				
පොලී ලැබීම්	51,686,547	59,791,910	52,538,209	60,846,667
පොලී ගෙවීම්	(27,491,515)	(42,455,866)	(28,001,077)	(42,957,047)
ශුද්ධ කොමිස් ලැබීම්	495,554	366,664	495,939	369,097
වෙළඳ ආදායම්	619,532	649,534	830,009	744,721
ස්වයං මණ්ඩලයට ගෙවීම්	(4,425,499)	(3,912,006)	(4,471,871)	(3,984,588)
මූල්‍ය ස්වයං මත එකතු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායක බදු	(2,689,645)	(1,505,389)	(2,798,059)	(1,666,371)
වෙනත් මෙහෙයුම් කටයුතු වලින් ලැබීම්	73,748	35,356	83,217	35,757
වෙනත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	(1,646,379)	(1,058,877)	(1,690,296)	2,190,333
මෙහෙයුම් වත්කම් හා වගකීම් වෙනස් වීම්ට පෙර මෙහෙයුම් මාසය	16,622,343	11,911,326	16,986,071	15,578,569
මෙහෙයුම් වත්කම් වල (වැඩිවීම්) / අඩුවීම්				
බැංකුවල ඇති තැන්පතු	(1,051,117)	1,319,633	(1,051,117)	1,685,364
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	251,153	563	296,545	10,552
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වත්කම්	(11,668,394)	2,073,113	(29,168,762)	360,971
ක්‍රමික්ෂය අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	24,475,382	10,653,355	21,659,162	7,410,788
ක්‍රමික්ෂය අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	(38,379,391)	(34,841,390)	(38,779,231)	(34,742,653)
මූල්‍ය ආයෝජන විකිණීම හා පරිණත වීම මත ලැබීම්	-	-	-	-
වෙනත් වත්කම්	(327,595)	(238,991)	(321,445)	(3,160,138)